

Doc No. 4550/12

UNANNOUNCED



ఆంధ్ర ప్రదేశ్ ఆంధ్ర ప్రదేశ్ ANDHRA PRADESH

S.No. 19209 Date: 01/06/12 Rs. 100/-

Name: A. Suryavardhan Reddy
A. Jaipal Reddy, R/o H/O
sell

S. Laxmi Narayana
AV 216746

S. LAXMI NARAYANA
Licenced Stamp Vendor
Lic No. 16-11-02/06, Ren No. 16-11-02/12
Off & Res. 6-3-392, Behind Panjagutta, Police Station
Panjagutta, Hyderabad (South) District.
Phone No: 9980668979

SALE DEED

THIS DEED OF SALE is made and executed on this the 4th day of June, 2012 at Hyderabad by and between:-

Sri A. SURYAVARDHAN REDDY, S/o Sri A. Jaipal Reddy, aged about 31 years, Occupation: Service, R/o H.No.2-2-3/A/2, Durgabhai Deshmukh Colony, Bagh Amberpet, Hyderabad, being represented by registered Special Power of Attorney Holder Sri N.NANDANANDAN REDDY, S/o Sri N. Harikishan Reddy, aged about 44 years, Occupation: Service, R/o H.No.16-2-141/4, New Malakpet Hyderabad, vide Document No. 52/BKM/12 dt: 4/6/12

(Hereinafter called "the OWNER /VENDOR" which term or expression unless repugnant to the context and meaning shall mean and include his legal heirs, successors, legal representatives, assigns and other nominees etc.)

435600			
100			
435500	DSD	435800	DSD
1722240	TPT	174240	TPT
43560	RE	43560	RE
100	1%		1%
5940		650700	

[Signature]

1వ పుస్తకము 2012 నం./క.శ.19 28 వ తేదీ
 దస్తావేజు నం. 1934 మొత్తము తాగితముల సంఖ్య
 (19) ఈ తాగితము దయచేసి సంఖ్య (1)

ENDORSEMENT

Certified that the following amounts have been paid in respect of the document

నవ-తెచ్చెరు

I. Stamp Duty:

- 1. In the shape of stamp papers..... Rs. 100 00
- 2. In the shape of challan (u/s.41 of I.S.Act.,1899)..... Rs. 435800 00
- 3. In the shape of cash (u/s.41 of I.S.Act.,1899)..... Rs.
- 4. adjustment of stamp duty u/s 16 of I.S.Act.,1899,if any..... Rs.

II. Transfer Duty:

- 1. In the shape of..... Rs. 1742 40
- 2. In the shape of..... Rs.


III. Registration fees:

- 1. In the shape of challan..... Rs. 43560
- 2. In the shape of cash..... Rs.

User Charges

- 1. In the shape of challan..... Rs. 100 00
- 2. In the shape of cash..... Rs.

653800/-



2012 వ సం. 28 వ తేదీ నం. 28
 1934 వ సం. 06 వ తేదీ నం. 06

3 మూలము 4 గంటల పుస్తక పుస్తకాధికారి నవ-తెచ్చెరు
 తాగితములో శ్రీ శ్రీమతి N. Nanda Nandan Reddy.

రాష్ట్రము 1808 తోని సెక్షన్ 35కి సు అనుసారము
 సంబంధించిన విషయ గ్రామము మూలము వేలములలో నమో
 దాఖలు చేసి రుసుము రూ. 435800 00 లు చెల్లించినది
 వ్రాసి ఇచ్చినట్లు దివ్యకోర్కె
 ఎదురు తోటపాటు

Naluru
 Naluru

N. Nanda Nandan Reddy
 Sb. n. Hari Krishna Reddy O.C.C. Buriwa
 R/o. No. 16-2-14/4
 New Holakpet
 Hyderabad



నిర్వాహించినది

1) M. Rahul Sb. M. Vijay Kumar
 R/o H.No. 3-6-115
 HIMAYATE NAGAR HYD. - O.C.C. PVT SERVICE

2) G. Sekhar Sb. G. Halesh O.C.C. PVT Service
 R/o H.No. 2-6-115.
 HIMAYATE NAGAR HYD.

2012 వ సం. 28 వ తేదీ నం. 28 వ తేదీ
 1934 వ సం. 06 వ తేదీ నం. 06 వ తేదీ
 B. Elragavathi Rao
 నవ-తెచ్చెరు
 పుస్తకాధికారి

IN FAVOUR OF

M/s. JANAPRIYA ENGINEERS SYNDICATE PRIVATE LIMITED (formerly known as Janapriya Engineers Syndicate Limited) a Company incorporated under the Companies Act, 1956 having its registered office at 8-2-120/86, 8-2-120/86/1, Keerthi & Pride Towers, Rd No 2, Banajra Hills, Hyderabad 500 034 represented by its Managing Director Mr. K. Ravinder Reddy son of late K. Purushotham Reddy Aged about 58 Years, Occupation: Business, R/o. House No. 8-2-358 (old) and 8-2-293/82/F/A/35/B (New), Film Nagar, Hyderabad.

(Hereinafter referred to as "VENDEE/PURCHASER", which expression shall unless it be repugnant to the context or meaning thereof shall mean and include successors and permitted assignees etc.) on the Other Part.

WHEREAS Sri Bysu Anjaneyulu, alias Anjaiah S/o Late Sathaiah, Sri Bysu Raju S/o Late Sathaiah, Sri Ramu S/o Anjaneyulu, Smt. Bysu Andalamma W/o Sathaiah, Smt Ramulamma W/o T Balaih, Smt. M Kamma W/o Sathaiah and Smt. Suseela T W/o Komaralah have inherited a half share in the property, on the death of Sathaiah on 05-11-2002, the property to an extent of Ac 1.31 gts, in SY Nos 3,4 & 7 situated at Mahadevpur Village, Malkajgiri Mandal, Alwal Municipality, R R Dist., and accordingly obtained P B No. 274426, T D No.212819.

WHEREAS Sri Bysu Anjaneyulu, alias Anjaiah S/o Late Sathaiah, Sri Bysu Raju S/o Late Sathaiah, Sri Ramu S/o Anjaneyulu, Smt. Bysu Andalamma W/o Sathaiah, Smt Ramulamma W/o T Balaih, Smt. M Kamma W/o Sathaiah and Smt. Suseela T W/o Komaralah, have alienated to an extent of Ac 1.31 gts in SY Nos 3,4 & 7 situated at Mahadevpur Village, Malkajgiri Mandal, Alwal Municipality, R R Dist., in favour of Sri. B Jogi Reddy S/o Late B Raji Reddy, Sri A Ram Reddy S/o Late A Mallareddy, Sri. A Suryavardhan Reddy S/o A Jaipal Reddy, through a sale deed Doc No. 616/2005 dt 23-02-2005.

WHEREAS the Partnership share of the property is as follows:

- a) Sri. B Jogi Reddy - Ac 0.24 gts.
- b) Sri A Ram Reddy - Ac 0.23 gts.
- c) Sri. A Suryavardhan Reddy - Ac 0.24 gts.

WHEREAS the Vendor Sri. A Suryavardhan Reddy, is the owner and possessor of the land to an extent of ~~Ac 0.24 gts~~ out of Ac 1.31 gts in Sy.Nos. 3,4 & 7 Situated at Mahadevpur Village, Alwal Municipality, Malkajgiri Mandal, R.R.Dist hereinafter referred to as the "SCHEDULE PROPERTY" (more clearly mentioned in the schedule below) through Sale deed dated 23.02.2005 registered as document no.616/2005.

WHEREAS the VENDOR is the exclusive owner of the property more fully described in the schedule hereunder and he has absolute right to dispose of the same as in the manner he wishes;

AND WHEREAS the VENDOR is in need of funds in order to meet his personal commitments and family expenses and has decided to sell the property more fully described in the Schedule hereunder for a sum of Rs. 87,12,000/- (Rupees Eighty Seven Lakhs Twelve Thousand only) and the PURCHASER herein has also agreed to purchase the same for the said price.

AND WHEREAS as the owner was leaving India and will be out of India for a long time, nominated and appointed Mr. N.NANDANANDAN REDDY as his lawful Attorney, through a registered Special Power of Attorney dt. 14-06-2012, for attending on behalf of the owner for completion of the sale and execute the said Sale Deed / Deed of Conveyance and other required documents.





1వ పుస్తకము 2012 సం/త.శ.19 24 వ.వ.వ.
 దస్తావేజు నెం. 4550 మొత్తము కారితముల సంఖ్య
 120 ఈ కారితము వరుస సంఖ్య 120

నల్ల-లజస్ట్రారు

ENDORSEMENT U/S 41 & 42 OF I.S. ACT

No. 4550/12 Date 28/9/12

I hereby Certify that the deficit Stamp duty

435800/- Four lakh thirty five
 thousand eight hundred only

has been levied in respect of the movement from
 Executant of this doct on the date 28/9/12

Market Value of Rs. 87,12,000/-

been higher than the consideration.

Collector & Sub-Registrar
 Vallabh Nagar
 (Under the Indian Stamp Act)

ENDORSEMENT

and the following amounts have been paid in respect of this documents


Sl No	Description of req/Duty	In the form of					Total
		Stamp Papers	Challan U/s 41 of I.S. Act	Cash	Stamp duty U/s 18 of I.S. Act	DD/BC/ Pay Order	
1	Stamp Duty	100	435800	D.O.no	027911	935900/-	
2	Transfer Duty	-	174240	Date	28/9/12	174240/-	
3	Registration Fee	-	43560	Axis Bank Ltd		43560/-	
4	User Charge	-	100	Himayatnagar Nagar		100/-	
	Total	100	653700	Hyderabad		653800/-	

నల్ల-లజస్ట్రారు

1వ పుస్తకము 2012 సం/ తాశ 1934 వ సంఖ్య
 4550 నెంబరుగా లజస్ట్రారు చేయబడినది. స్టాంపు
 నిమిత్తం గుర్తింపు నెంబరు 1508-1-4550-2012

తేదీ:- 28/9/12.

నల్ల-లజస్ట్రారు
 వల్లభనగరం



NOW THIS DEED OF SALE WITNESSETH AS FOLLOWS:

1. The Vendor doth hereby convey, transfer and sell the schedule property in favour of the purchaser for a consideration of Rs. 87,12,000/- (Rupees Eighty Seven Lakhs Twelve Thousand only). The Vendor hereby admits and acknowledges the receipt of the said consideration.

Payment details given below:

- a) Rs.6,00,000/- bearing Cheque No. 126306 dated 12-06-2006 drawn on ING Vysya Bank Limited, Abid Road Branch, Hyderabad.
 - b) Rs.24,24,355/- bearing Cheque No.076354, dated 04-06-2012 drawn on Rajadhani Co-Operative Urban Bank Limited, Barkatpura, Hyderabad.
 - c) Rs.29,09,046/- bearing Cheque No.076364, dated 04-06-2012 drawn on Rajadhani Co-Operative Urban Bank Limited, Barkatpura, Hyderabad.
 - d) Rs.24,24,355/- bearing Cheque No.076373, dated 04-06-2012 drawn on Rajadhani Co-Operative Urban Bank Limited, Barkatpura, Hyderabad
 - e) Rs.2,42,244/- bearing Cheque No.072345, dated 04-06-2012 drawn on Axis Bank Limited, Tarnaka Branch, Hyderabad
 - f) Rs. 1,12,000/- paid through Cash.
2. The Vendor hereby covenant that Scheduled Property is the absolute property belonging to him by virtue of registered sale deeds referred to herein in this Sale Deed and has absolute right, title or interest in respect of the Scheduled Property.
 3. That the property more fully described in the Schedule hereunder shall be quietly and peacefully entered into and held and enjoyed by the Purchaser without any interference, interruption, or disturbance from the Vendor or any person claiming through or under him.
 4. That the property is not subjected to any encumbrances, mortgages, charges, lien, attachments, claim, demand, acquisition proceedings by Government or any kind whatsoever and should thereby and the Vendor shall discharge the same from and out of his own funds and keep the Purchaser indemnified.
 5. That the Vendor hereby declares with the Purchaser that the Vendor has paid all the taxes, rates and other outgoings due to Local bodies, revenue, urban and other authorities in respect of the property more fully described in the Schedule hereunder up to the date of execution of this sale deed and the Purchaser shall bear and pay the same hereafter. If any arrears are found due to the earlier period, the same shall be discharged by the Vendor.
 6. That the Vendor has handed over the vacant possession of the property more fully described in the Schedule hereunder to the Purchaser today and delivered the connected original title documents in respect of the schedule mentioned property hereby conveyed on the date of execution of these presents.
 7. That the Vendor will at all times and at the cost of the Purchaser execute, register or cause to be done, all such acts and deeds for perfecting the title to the Purchaser in the property hereby sold and conveyed herein.
 8. That the Vendor do hereby covenants and assures that the Purchaser is entitled to have mutation of his name in all public records, local body and also obtain patta in the name of the Purchaser and undertakes to execute any deed in this respect.



1వ పుస్తకము 2012 సం/అ.క.19 24 వ.సం.నా
దస్తావేజు నెం. 4570 బహుత్వము కాగితముల సంఖ్య
43 ఈ కాగితము వరుస సంఖ్య 13

సచి-లిజిస్ట్రేషన్



SCHEDULE OF PROPERTY

cont. Ex. No. 2904 S.O. 4d.
All that land an extent of Acres 0-24 guntas, out of 1-31 gts in Sy.Nos. 3,4 & 7 situated at Mahadevpur Village, Alwal Municipality, Malkajgiri Mandal, R.R. Dist. and bounded by:

- North : Neighbour's land
South : land in Sy.No.2
East : land in Part of Sy.Nos.3,4 & 7
West : land in Part of Sy.Nos.5, 6 & Krishna Reddy & others

IN WITNESS WHEREOF, the Vendor being represented through its legally constituted Attorney, have executed this deed of Sale on this date and year, first mentioned herein above.


WITNESSES:

1. 

2. 


VENDOR

1వ పుస్తకము 2012 సం/త.శ.19 34 వ.సం.వి
దస్తావేజు నెం. 450 మొత్తము కాగితముల సంఖ్య
(12) ఈ కాగితము వరుస సంఖ్య (4)
నవ-శివస్వామి



STATEMENT REGARDING THE MARKET VALUE OF THE PROPERTY FILED

Under Rule 3 of the Andhra Pradesh Prevention of under valuation instrument Rule 1975.

I, Sri A. SURYAVARDHAN REDDY, S/o Sri A. Jaipal Reddy, aged about 31 years, Occupation : Service, R/o H.No.2-2-3/A/2, Durgabhai Deshmukh Colony, Bagh Amberpet, Hyderabad,

Is hereby declare and a state of the best of my knowledge and belief the market value of the property entered as follows:


Place	Survey No.	Area in Sq.Yrd	Value per Sq.Yrd	Total M.V
Mahadevpur Village, Alwal Municipality, Malkajgiri Mandal, R.R.Dist.	3,4 & 7	Ac 0-24 Gts or 2904 Sq.Yds ✓	3,000/-	87,12,000/-


Station : S.R.O
Date : 07/01/11


Signature of Executants

1st Floor, No. 19, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115, 116, 117, 118, 119, 120, 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140, 141, 142, 143, 144, 145, 146, 147, 148, 149, 150, 151, 152, 153, 154, 155, 156, 157, 158, 159, 160, 161, 162, 163, 164, 165, 166, 167, 168, 169, 170, 171, 172, 173, 174, 175, 176, 177, 178, 179, 180, 181, 182, 183, 184, 185, 186, 187, 188, 189, 190, 191, 192, 193, 194, 195, 196, 197, 198, 199, 200, 201, 202, 203, 204, 205, 206, 207, 208, 209, 210, 211, 212, 213, 214, 215, 216, 217, 218, 219, 220, 221, 222, 223, 224, 225, 226, 227, 228, 229, 230, 231, 232, 233, 234, 235, 236, 237, 238, 239, 240, 241, 242, 243, 244, 245, 246, 247, 248, 249, 250, 251, 252, 253, 254, 255, 256, 257, 258, 259, 260, 261, 262, 263, 264, 265, 266, 267, 268, 269, 270, 271, 272, 273, 274, 275, 276, 277, 278, 279, 280, 281, 282, 283, 284, 285, 286, 287, 288, 289, 290, 291, 292, 293, 294, 295, 296, 297, 298, 299, 300, 301, 302, 303, 304, 305, 306, 307, 308, 309, 310, 311, 312, 313, 314, 315, 316, 317, 318, 319, 320, 321, 322, 323, 324, 325, 326, 327, 328, 329, 330, 331, 332, 333, 334, 335, 336, 337, 338, 339, 340, 341, 342, 343, 344, 345, 346, 347, 348, 349, 350, 351, 352, 353, 354, 355, 356, 357, 358, 359, 360, 361, 362, 363, 364, 365, 366, 367, 368, 369, 370, 371, 372, 373, 374, 375, 376, 377, 378, 379, 380, 381, 382, 383, 384, 385, 386, 387, 388, 389, 390, 391, 392, 393, 394, 395, 396, 397, 398, 399, 400, 401, 402, 403, 404, 405, 406, 407, 408, 409, 410, 411, 412, 413, 414, 415, 416, 417, 418, 419, 420, 421, 422, 423, 424, 425, 426, 427, 428, 429, 430, 431, 432, 433, 434, 435, 436, 437, 438, 439, 440, 441, 442, 443, 444, 445, 446, 447, 448, 449, 450, 451, 452, 453, 454, 455, 456, 457, 458, 459, 460, 461, 462, 463, 464, 465, 466, 467, 468, 469, 470, 471, 472, 473, 474, 475, 476, 477, 478, 479, 480, 481, 482, 483, 484, 485, 486, 487, 488, 489, 490, 491, 492, 493, 494, 495, 496, 497, 498, 499, 500, 501, 502, 503, 504, 505, 506, 507, 508, 509, 510, 511, 512, 513, 514, 515, 516, 517, 518, 519, 520, 521, 522, 523, 524, 525, 526, 527, 528, 529, 530, 531, 532, 533, 534, 535, 536, 537, 538, 539, 540, 541, 542, 543, 544, 545, 546, 547, 548, 549, 550, 551, 552, 553, 554, 555, 556, 557, 558, 559, 560, 561, 562, 563, 564, 565, 566, 567, 568, 569, 570, 571, 572, 573, 574, 575, 576, 577, 578, 579, 580, 581, 582, 583, 584, 585, 586, 587, 588, 589, 590, 591, 592, 593, 594, 595, 596, 597, 598, 599, 600, 601, 602, 603, 604, 605, 606, 607, 608, 609, 610, 611, 612, 613, 614, 615, 616, 617, 618, 619, 620, 621, 622, 623, 624, 625, 626, 627, 628, 629, 630, 631, 632, 633, 634, 635, 636, 637, 638, 639, 640, 641, 642, 643, 644, 645, 646, 647, 648, 649, 650, 651, 652, 653, 654, 655, 656, 657, 658, 659, 660, 661, 662, 663, 664, 665, 666, 667, 668, 669, 670, 671, 672, 673, 674, 675, 676, 677, 678, 679, 680, 681, 682, 683, 684, 685, 686, 687, 688, 689, 690, 691, 692, 693, 694, 695, 696, 697, 698, 699, 700, 701, 702, 703, 704, 705, 706, 707, 708, 709, 710, 711, 712, 713, 714, 715, 716, 717, 718, 719, 720, 721, 722, 723, 724, 725, 726, 727, 728, 729, 730, 731, 732, 733, 734, 735, 736, 737, 738, 739, 740, 741, 742, 743, 744, 745, 746, 747, 748, 749, 750, 751, 752, 753, 754, 755, 756, 757, 758, 759, 760, 761, 762, 763, 764, 765, 766, 767, 768, 769, 770, 771, 772, 773, 774, 775, 776, 777, 778, 779, 780, 781, 782, 783, 784, 785, 786, 787, 788, 789, 790, 791, 792, 793, 794, 795, 796, 797, 798, 799, 800, 801, 802, 803, 804, 805, 806, 807, 808, 809, 810, 811, 812, 813, 814, 815, 816, 817, 818, 819, 820, 821, 822, 823, 824, 825, 826, 827, 828, 829, 830, 831, 832, 833, 834, 835, 836, 837, 838, 839, 840, 841, 842, 843, 844, 845, 846, 847, 848, 849, 850, 851, 852, 853, 854, 855, 856, 857, 858, 859, 860, 861, 862, 863, 864, 865, 866, 867, 868, 869, 870, 871, 872, 873, 874, 875, 876, 877, 878, 879, 880, 881, 882, 883, 884, 885, 886, 887, 888, 889, 890, 891, 892, 893, 894, 895, 896, 897, 898, 899, 900, 901, 902, 903, 904, 905, 906, 907, 908, 909, 910, 911, 912, 913, 914, 915, 916, 917, 918, 919, 920, 921, 922, 923, 924, 925, 926, 927, 928, 929, 930, 931, 932, 933, 934, 935, 936, 937, 938, 939, 940, 941, 942, 943, 944, 945, 946, 947, 948, 949, 950, 951, 952, 953, 954, 955, 956, 957, 958, 959, 960, 961, 962, 963, 964, 965, 966, 967, 968, 969, 970, 971, 972, 973, 974, 975, 976, 977, 978, 979, 980, 981, 982, 983, 984, 985, 986, 987, 988, 989, 990, 991, 992, 993, 994, 995, 996, 997, 998, 999, 1000


సచి-రిజిస్ట్రారు













8-7a.



1వ ప్రకటనము 1912 నం/క.శ.19 34 వసంపా
దస్త్రీకము నం: 1552 ప్రకటనము తాగితిమాల సంఖ్య
10 ఈ తాగితిమాల పురుస సంఖ్య (6)
నవ-విజయ



**PHOTOGRAPHS AND FINGERPRINTS AS PER SECTION 32A OF
REGISTRATION ACT, 1908**


FINGER PRINT IN BLACK INK LEFT THUMB	PASS PORT SIZE PHOTOGRAPH	NAME & ADDRESS OF PRESENTANT/SELLER/ BUYER
		A. SURYAVARDHAN REDDY R/o H.No.2-2-3/A/2, Durgabhai Deshmukh Colony, Bagh Amberpet,, Hyderabad
		N. NANDANANDAN REDDY R/o H.No. 16-2-141/4, New Malakpet Hyderabad
		Janapriya Engineers Syndicate Pvt. Ltd. Rep. by its Managing Director K. RAVINDER REDDY R/o H.No.8-2-358 (old) & 8-2-293/82/F/A/35/B (New), Film Nagar, Shaikpet Village. Hyderabad
		CHLOVE KUMAR R/o H.No.3-6-115, Himayathnagar, Hyderabad-28. (Representative of Purchaser)

SIGNATURE OF WITNESSES


- 
- 

SIGNATURE OF EXECUTANT/S





Note: If the Buyer(s) is/are not present before the sub-registrar, the following request should be signed. I/We send here with my/our photographs(s) and fingerprints in the form prescribed, through my/our Representative. Sri **CHLOVE KUMAR** as I/We cannot appear personally before the Registering Office of Sub-Registrar assurances  S.R.O

SIGNATURE OF THE REPRESENTATIVE






SIGNATURE(S) OF BUYER(S)

1వ పుస్తకము 2012 సం/భా.శ.19 మై. క.నం.వి
దస్త్రవేట నెం. 4500 మొత్తము అంగీకరణ సంఖ్య
౬౩ ఈ తాగితము పయన సంఖ్య (7)




సహ-అధ్యక్షులు




**PHOTOGRAPHS AND FINGERPRINTS AS PER SECTION 32A OF
REGISTRATION ACT, 1908**

FINGER PRINT IN BLACK INK LEFT THUMB	PASS PORT SIZE PHOTOGRAPH	NAME & ADDRESS OF PRESENTANT/SELLER/ BUYER
		M. RAHUL R/o H.No.3-6-115, Himayathnagar, Hyderabad-28. (Witnesses No.1)
		G. SHEKAR R/o H.No.3-6-115, Himayathnagar, Hyderabad-28. (Witnesses No.2)


SIGNATURE OF WITNESSES

1. 
2. 

SIGNATURE OF EXECUTANT/S



గత ప్రభుత్వము 02/02 సం/త.19 ము కనుక
 తప్పకుండా నెం. 4559 మొత్తము అందించుట సంఖ్య
 612 ఈ అంగీకరణ కరుణ సంఖ్య (2)
 సహ-లకష్టారు






Photographs and FingerPrints As per Section 32A of Registration Act 1908



C.S.No./Year: 004617/2012 of SRO: 1508(VALLABNAGAR)

Presentant Name(Capacity): A.SURYAVARDHAN
REDDY(EX)

Report Date: 28/09/2012 17:21:34

This report prints the Photos and FPs taken on 28/09/2012 17:19:59

SINo.	Thumb Impression	Photo	Name and Address of the Party	PartySignature
2			(EX) A.SURYAVARDHAN REDDY REP BY SPA N.NANDANANDAN REDDY H.NO.16-2- 141/4, NEW MALAKPETHYD	


Identified by
Witness 1 
Witness 2 

Photos and TIs
captured by me


Capture of Photos and TIs
done in my presence


1వ పుస్తకము 2019 సం/త.శ.19-20 వ సం.వి
దస్త్రానికి సంబంధించిన ముద్రాము కాగితముల సంఖ్య
(19) ఈ కాగితము కరుణ సంఖ్య (9)

సచ-రిజిస్ట్రారు




18 వ పుస్తకము 90/2 నం/కా.క.19 24 న.నం.వు
దస్త్రవేతా నెం. 1550 యిత్తము తాగితముల సంఖ్య
6.9 ఈ తాగితము కరుణ సంఖ్య 10

సబ్-రెజిస్ట్రారు




1వ పుస్తకము 212 నం/పా.న.19 కు. వసూలు
సం. ప్రకాశము
ధర్మశాస్త్ర సం. ప్రకాశము అధికారముల సంఖ్య
ఈ ప్రకాశము కరణ సంఖ్య (11)

సహ-రక్షకులు





PERMANENT ACCOUNT NUMBER
ACAPN2428H
 NAME
NANDANANDAN REDDY NAREDDY
 FATHER'S NAME
HARI KRISHNA REDDY NAREDDY
 DATE OF BIRTH
18-04-1967


SIGNATURE

 Chief Commissioner of Income-tax, Andhra Pradesh


ఈ కార్డు కే వో / మీ కార్డు మీ దుకాణ కురికి కురికి
 కురికి కురికి కురికి / కురికి కురికి
 కురికి కురికి
 కురికి కురికి
 కురికి - 800 004
 కురికి కురికి కురికి కురికి కురికి కురికి
 కురికి కురికి కురికి
 కురికి కురికి
 కురికి కురికి
 కురికి కురికి



Luja.

1వ ప్రకటన 2012 సం/త.న.19 24 వకటంబు
1వ ప్రకటన సం. 2012 సం/త.న.19 24 వకటంబు
దస్తవేజు సం. 4550 ముత్తయి ఆదితయల సంఖ్య
ఈ ప్రకటనకు సంబంధించిన సంఖ్య (19)
సభ-లెజిస్లేటరీ






Luja.

13 (B)

13 (B) నమూనా

[రీవి. (4) విభాగం 22 (B) (ii) నిబంధన]



పుష్ప పత్రం

ROR/3076/అర్జ

పంచల రెవెన్యూ అధికారి కార్యాలయం
మైలవారిగోరి మండలం
పల్నాడు జిల్లా

రంగారెడ్డి జిల్లా
పేరి. ౫1-96

దామి ప్రకయం/కేటాయింపు కట్టబడి అయ్యేలా చేయాలని కోరుతున్నాను. కాకుండా.
వాస్తవ్యులు. నల్లంపల్లి రెడ్డి గారి కుమారుడు, శ్రీ సాంకుల శుభాంజనేయరెడ్డి
అనే ఆతను చట్టంలోని రీ.వి విభాగం క్రింద చరమాను చేశారు. చట్టం క్రింద నిర్ణయించిన విధంగా తన

మొదల పూరి చేసిన రకువార, ఇందుకు జతపరచిన ఆసూసులు, స్కెచ్ లో వివరించిన బాటిలో సర్వే నెం 6,9,10,11, 15
కుమారుడు శ్రీ మనదేవులపల్లి పేరిట గల దామిని సాంకుల
శ్రీ నల్లంపల్లి రెడ్డి గారి కుమారుడు అయిన శ్రీ సాంకుల శుభాంజనేయరెడ్డి

గారు అన్-రిజిస్టర్డ్ చస్తావేణా ద్వారా శ్రీ నల్లంపల్లి నాగయ్యారెడ్డి ను విలివిన నల్లంపల్లి
గారి నుండి కోసుగోలు చేసినట్లు తెలియ చచ్చింది. పుట్టిన తేదీ 1971 ఆంధ్రప్రదేశ్ దామి చట్టం లోని

పట్టాదారు పాస్ పుస్తకాల చట్టం రీ.వి విభాగం (4) ఉప విభాగం నిబంధనల క్రింద, సబ్ రిజిస్ట్రేషన్ ద్వారా
కార్యాలయాన్ని సంప్రదించి రిజిస్ట్రేషన్ తునుము, క్లాంపు ద్వారా గారు ఈ... మొట్టాన్ని
గిఫాజిటు చేయవలసినదిగా సచరు కేటాయింపుదారు/బడిచానుని కోరుతున్నాను. అయిన 1908, చారిత్రక
రిజిస్ట్రేషన్ చట్టపు నిబంధనల ప్రకారం రిజిస్ట్రేషన్ చస్తావేణా ద్వారా దామి కేటాయింపు/బడి ఆదిగి ఉన్నట్లుంటే
చెల్లించి ఉండే రిజిస్ట్రేషన్ తునుము, స్టాంపు ద్వారా సమాను మొత్తం అయిన ఈ... 220.000

(ఆకరాలలో రెండు వంతుల ఇరువది మూలము)
లను గిఫాజిటు చేసినందున 1971, ఆంధ్రప్రదేశ్ దామి చట్టం లోని నికార్లు పట్టాదారు పాస్ పుస్తకం చట్టంలోని
రీ.వి విభాగం క్రింద నాకు ఆప్యగించిన అధికారాలను పురస్కరించుకొని క్రింద ఘోషించిన పై కేటాయింపు/
బడిచి కట్టబడి ఆపుతుందని నేను ఉత్తరువు చేస్తున్నాను.

కుమారుడు శ్రీ నల్లంపల్లి రెడ్డి సొంతంగా లేకుండున దామి వివరాలలో పాటు ముఖ్యంగా నిర్ణయించిన అతవరచరమయ్యింది.

6	0-13
9	0-02
10	0-1 1/2
11	1-25 1/2
15	0-25 1/2

Sd/-
పంచల రెవెన్యూ అధికారి

ఆక్రమణదారును రీవి (B) విభాగం క్రింద యజమానిగా చరమాను
చేసేందుకు చర్యచేసుకోవానికిగాను రికార్డింగ్ అధికారికి ప్రతిని పంపించబడింది.
సంబంధిత సబ్ రిజిస్ట్రేషన్ ద్వారా ప్రతిని పంపదమయ్యింది.

//నిజప్రతి//
ఉప-శహనీల్దారు
మైలవారిగోరి కుంతలము.
రంగారెడ్డి జిల్లా.

CCNOE/16/102

శ్రీ నల్లంపల్లి రెడ్డి
పల్నాడు

6

